




විදුර විදුහල - කොළඹ
 තුන් වන වාර පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රය - 2024
 4 ශ්‍රේණිය
 සිංහල භාෂාව

නම:.....

පන්තිය:.....

01) පහත සඳහන් සුඛ පැතුම් පත කියවා නිවැරදි පිළිතුර තෝරා යා කරන්න.

<p style="text-align: center;">විභාගයට සුඛ පැතුම්</p> 	<p>..... වර්ෂයේ විභාගයට පෙනී සිටින පස් වන ශ්‍රේණියේ අයියලාට/අක්කලාට/ අයියලා අක්කලාට විශිෂ්ට ජයක් ලබන්නට අපි ප්‍රාර්ථනා කරමු.</p> <p style="text-align: right;">හතර වන ශ්‍රේණියේ නංගිලා/මල්ලිලා</p>
---	---

- | | |
|------------------------------|-------------------------------------|
| 1. සුඛ පැතුම් පත | විශිෂ්ට ජයක් ලැබීමට හැකි වේවා කියා. |
| 2. විභාගයට පෙනී සිටින්නේ | විභාගයට සුඛ පැතීම සඳහාය. |
| 3. සිදු කරන ප්‍රාර්ථනය වන්නේ | පස් වන ශ්‍රේණියේ සිසුන්ය. |
| 4. සුඛ පැතුම කරන්නේ | ශිෂ්‍යත්ව විභාගයයි. |
| 5. මෙම විභාගය වන්නේ | හතර වන ශ්‍රේණියේ සිසුන්ය. |

02) ඔබ දන්නා ඉති වැඩි 04ක් ලියා ඒවායේ තේරුම ද දක්වන්න.

1.
2.
3.
4.

03) පහත ජේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

“ දුවසක් උදේ යොසාකු විවේකයෙන් ගෙදර හිටියා. කවුදෝ සිහින් හඬකින් එළියෙ ඉදන් කතා කරනවා ඔහුට ඇහුණා.

“යොසාකු, යොසාකු”

දොර ඇරියා ම එළියෙ ලස්සන ගෑනු ළමයෙක් හිටගෙන හිටියා. “ඇඳුම් මහගන්න ඔබතුමා රෙදි වියන්තියක් හොයනවා කියලා ආරංචියි,” ගෑනු ළමයා කිවුවා. “මෙහෙ නැවතිලා රෙදි වියන්ත මට ඉඩ දෙනවා ද?” මේක ඇහුවා ම යොසාකුට හරි සතුටුයි. ඇත්තට ම ඔහු උදව්වට කවුරු හරි සොයමින් හිටියෙ. යොසාකු ගෑනු ළමයාට රෙදි වියන කාමරය පෙන්වුවා.”

1. උද්ධෘත යනු කුමක්ද?
.....

2. මෙහි ඇති උද්ධෘත 02ක් ලියන්න.
.....
.....

3. යොසාකු ගෑනු ළමයාට පෙන්වන්නේ කුමක්ද?
.....

4. “ඇඳුම් මහගන්න ඔබතුමා රෙදි වියන්තියක් හොයනවා කියලා ආරංචියි,” කීවේ කවුද?
.....

04) ඔබ දන්නා අප්‍රාණවාවි සහ ප්‍රාණවාවි නාම පද වගුගත කර දක්වන්න.

අප්‍රාණවාවි නාම පද	ප්‍රාණවාවි නාම පද

05) පෞද්ගලික ලිපියක ආකෘතිය සම්පූර්ණ කරන්න.

.....

.....

.....

.....

.....

.....

.....

.....

06) පහත දී ඇති නාමපද නිවැරදි මාතෘකා යටතේ වෙන් කරන්න.

පැන්සල	පිගන්	කිවිදිය
	වියදුරා	හෙදිය
පිගාන	කවියා	පැන්සල්

- ඒකවචන :
- බහු වචන :
- ස්ත්‍රී ලිංග :
- පුරුෂ ලිංග :

07) දී ඇති වර්තමාන කාල වාක්‍ය සම්පූර්ණ කරන්න.

1. කොඩිය ලෙල
2. නිවෙස් ගංවතුරෙන් යට
3. වෛද්‍යවරිය රෝගීන් පරීක්ෂා
4. ඔවුහු සිසුන් අගය
5. මම උදෙණිම ආහාර
6. අපි ගීතයක් ගායනා

08) පහත සඳහන් අතීත කාල වාක්‍ය සඳහා සුදුසු නාම පද යොදන්න.

1. රූ අහසේ බැබළුණි.
2. ගිම්දිරියේ පිපුණේය.
3. ගීතයක් ගැයුවාය.
4. ගෙදර ගියේය.
5. පාසල් වත්ත පිරිසිදු කළෙමි.
6. පාසලේ සෑම වැඩක දී ම කඩිසරව සහභාගී වුණෙමු.

09) පහත දී ඇති වචන නිවැරදි කර නැවත ඉදිරියේ ලියන්න.

1. කරනාව -
2. සමනලයා -
3. නයකරුවා -
4. පෝශණය -
5. ගස්වැල් -
6. සිංදුර්ෂනය -